



THE WORLD BANK  
IBRD • IDA | WORLD BANK GROUP



Funded by  
The European Union

ඛේත්‍ර අධි කාන්තව දෙපෙලී ක්‍රමයට  
වගා කරමු.



කේත්‍ර ස්විජනාරක්ෂණ හා  
රෝග පළිබෙද

FIELD SANITATION, PEST AND DISEASES





අධි සහත්ව දෙපලේ කුමයට  
වගා කරමු.



වාණිජ ජේර වගාවකදී රෝග සහ පළුබොධවලින් වගාව ආරක්ෂා කර ගැනීම ඉතා වැදුගත් වේ. නොවැන් නම් ආරවීක අක්වැන්නක මධ්‍ය ගැනීම ඇපහනු වනු ඇති.

මේ තිකා වගාව කෙරේ තිරහ්තරව සුපර්කෘතාකාරීව සිටිමත්, ගේ පළුබොධ හානියක හඳුනා ගත්විට ඒ සඳහා තිශ්මිත ප්‍රතිකාර යොදීමත් ඉතා වැදුගත් වේ.

### හෙමටෝබා භාතිය

හෙමටෝබාවා යනු පාංශු පරිසරයේ ස්වාභාවිකව පිටත වහා සත්ත්ව කොට්ඨාගයක වහා අතර පාරිසරික වෙනස් විම හේතුකොට ගෙන පලිබුදිකයෙක් මෙය ප්‍රධාන වශයෙන් ජේර ව්‍යාවේ මූල පද්ධතිය භාති කරනු ලබයි. පාංශු උෂ්ණත්වය වැඩිවහන විට හෙමටෝබා භාතිය ඇති වීමට ඇති අවස්ථාව වැඩි වේ.

04

සෑම්පූ ස්නිපරසජ්‍යාලු භා  
රෝජ් තැලුකෝළු

FIELD SANITATION, PEST AND DISEASES

02

## රෝග ලක්ෂණ

- කොළ වල දුම් පැහැති පුල්ලි ඇතිවේ
- වර්ධනය බාල වී ගස කුරු වීම සිදුවේ.
- වටපත්‍රුවන් මුළර හානි කරන නිසා සහාල කුලාප අවහිර වී ගස මැලු වී යන අතර ගස ගලවා බැඳු විට මුල්ල ගැටින් දක්නට ලැබේ.



## ජාලනය කිරීම

- එකාබද්ධ ප්‍රිඛේද පාලන ක්‍රම අනුගමනය කිරීම තුළින් නෙමවේ බාලනය කර ගත හැකිය.
- වැඩි වශයෙන් කාඩ්නික උව්‍ය පසකට විකතු කිරීම.
- පාංණ ව්‍යුහය දියුණු කිරීම.
- ක්ෂේත්‍රයේ මනා පාංණ පීඩි ගහන සම්බරව පවත්වාගෙන යාම.
- නිවැරදි පෝෂක කළමනාකරණය.
- පේර පැල තවානේදී ජලය ලීටර් 4ක වෙළම් ප්‍රයිම (Fluo Pyrum 34.48% / Velum prime) නෙමවේ බාඩික නාඟක ග්‍රෑම් 1.5 ක් දියකර පේර තවාන තෙමන්හ.
- පැල සිටුවීමට පෙර හෝ පසු සකසන ලද සිදුරුවලට ක්ෂේත්‍ර බාරනාවය ඇති අවස්ථාවේදී නෙමවේ බාඩිකයක් (Fluo Pyrum 34.48% / Velum prime) භාවිතා කර ප්‍රතිකාර කළ යුතුය. සිටුවා මාස කෙටි පසු වතුර ලීටර් 4ක වෙළම් ප්‍රයිම් ග්‍රෑම් 3.6 ක් යොදන්න.
- මාස කෙටි වරක් මෙම රසායනික ප්‍රතිකාරය සිදු කළ යුතුය.

04

## ංජ්ඩු ස්ක්රෑට්ස්ඩාලු භා රෝග ජ්‍යෙෂ්ඨී

FIELD SANITATION, PEST AND DISEASES

03



## පලතුරු මයේකාගේ භානිය (Fruit Fly)

*Bactrocera dorsalis*

- ඉඩතු පලතුරු වෙත ආකර්ෂනය වන කහ පැහැදි මයේක්සේකි.
- පරිණාම පලතුරු මයේක්සන් ම.මී. 6 - 7 පමණ දිගය.
- විශාල අස්ස් දුම්මිරු, කහ (සිටි) දුම්මිරු කළු පැහැදිය.
- ගැහැතු පලතුරු මයේක්සන් පරිණාම පලතුරු වල පොත්ත සිදුරු කර බිත්තර දමයි.
- බිත්තර වලින් පිටවන කිටයන් මදා ආහාරයට ගනී.
- බිත්තර දැමීමෙන් පසු පලතුරු වලට භානි වීම ආරම්භ වේ.

පලතුරු වල බිත්තර දැමූ සිදුරු පහසුවෙන් හඳුනාගත නොහැකිය. දින භතරක් පහක් ගතවූ පසු පලතුරු මත මඟ දුම්මිරු පැහැදි ලප දිස්වන අතර විම පැල්ලම් වලින් දියර පිටවීමක් භා මඟ කුණුවීමක් ද්‍රැජනයට වේ. දිගින් දිගටම මෙම කිටයන් පලතුරට භාති කිරීම නිසා පරෙහෝපනයට නුසුදුසු තත්ත්වයට පත් වේ.

04

## සෙස්ත්‍රු සේන්සෑර්ස්ඩාලු භා රෝජ් ජල්ඩ්ස්

FIELD SANITATION, PEST AND DISEASES

## භාග්‍ය

- වැට් අති සියලුම පලතුරු පොලිතීන් බිජයකට විකතු කර කට ගැටුගසා හිරැවීලියේ තබන්න.
- නිසි වයසේ දී එල ආවරණය කරන්න.



මේ සඳහා ප්‍රධාන වශයෙන් සිදුකළ තැකැක් පේර ගෙවිය දෙනී ගෙවියක් තරම් වූ විට බිජයක් ශේෂ එලය ආවරණය කිරීමයි.



මෙහිදි භාවිත වූ එල අතෙහළ ඡ්‍යාව බැංශේතුය කුළ බිම තොදුමා කළේ පැහැනේ පොලිතීන් කකුල බිජයක දෙනා කට ගැටු ගසා අවශ්‍ය තැබිය යුතුය.

**04**

## සෞන්‍ය ස්වේච්ඡා හා රෝග ප්‍රතිස්ථාපන

FIELD SANITATION, PEST AND DISEASES

**05**

- පෙරමෝන උගුල් භාවිතා කර පිරිම් මැස්ස්සන්ගේ ගහනය පාලනය කරගත හැකිය.
- නිසි වයසේ දී එම ආවරණය කරන්න.



### පිටි මකුණා (Mealy bugs) *Rastrococcus spp.*



පිටි මකුණාන් මිල්ලිටර 2 ක පමණ දිග සිවලාකාර හැඩිවිති පැහැලි මදු සිරුරක් ඇති කෘමියෙක්. ඔවුන්ගේ සිරුර කුද පැහැනි ලොම් වෙන් ආවරණය වී ඇතේ.

- පරිනාත පිරිම් සතුන්ට පියාපත් දෙකක් ඇති අතර ගැහැණු සතුන්ට පියාපත් නැත.
- මල්, පලනුරු හා කදේ පිටි මකුණාන් දක්නට ඇත. පිටි මකුණාන්ගෙන් නිකුත් වන පැනීමය තුළ කුහුණුවන් ආහාරයට ගන්නා අතර පිටි මකුණාන් හා කුහුණුවන් ඇතර සහජ්වන සම්බන්ධතාවයක් ඇත. කුහුණුවන් විසින් පිටි මකුණාන් රැගෙන යාම නිසා පිටි මකුණාගේ හානිය පැතිරීම සිදුවේ.

04

## සෞඛ්‍ය ස්නිපරසභාපූ හා රෝග තැක්සිංහ්

FIELD SANITATION, PEST AND DISEASES

- පිටි මකුණාන් මුදා හරින අඟලෙන සූලු පැහැලිමය ග්‍රාවය කුහුණුවන් ආහාර කොට ගනී.

## භාතිය

- පිටි මකුණාන් ප්‍රපරී ගාක පත්‍ර, කළ, මල් හා පලනුරා වල යුතු උරුම සිදුකරයි.
- භාතිය දුරුත්තු වූ විට කොළ කහ පැහැයට හැරී අවසානයේ වියල් වැටෙමි.
- මේ නිසා මල් හා කුඩා එළ ද ධීම පතිත වේ.
- විසේම ඔවුන්ගෙන් නිකුත් වන පැහැලිමය ග්‍රාවය මත කළ පැහැති පුස් වර්ධනය වේ.
- මේ නිසා ගාක පත්‍ර වල කළ පුස් ඇති වී ප්‍රහාසිංශ්ලේෂණයට බාධා ඇති කරයි.



## තාලනය

- පිටි මකුණා ආසාදිත කොටස් වලින් ඉවත් කිරීම පළමු පියවරයි.
- විශාල පීඩනයකින් සේදීමකට ලක් කිරීම සිදුකළ හැකිය. (හෝස් විකකින් සේදු හරින්න)
- ආසාදනය ආරම්භක අවස්ථාවේ දී එම කොටස් විනාශ කරන්න.
- මල් පිළිම ආරම්භ වීමට පෙර ආසාදිත අතු කපා ඉවත් කරන්න.
- ක්ෂේත්‍රයේ කුහුණු ගුල් විනාශ කරන්න.

**04**

## සෞඛ්‍ය සේවා පාර්ශ්ව ගා රෝග ජාල් සේවී

FIELD SANITATION, PEST AND DISEASES

- ස්වභාවික සතුරන් යොදා ගන්න. (ලේඛී බැරඩි, මකුල්වන් වැනි)
- භාණිය දරුණු නම් නිරදේශීත කෘමි නාභකයක් යෙදිය හැකිය.

**කේත්තුය තුළ යම් පළිබේඩ භාණියක් ඇති වූ විට එය පාලනය කිරීම සඳහා බ්ලානු කාධික දෙකකි.**

- පැනිරීම/ ප්‍රමාණය (Quantity)
- තීව්තාවය/ බිරුපතලකම (Intensity)

පේර පළිබේඩ සහ රෝග කළමනාකරණය කිරීම සඳහා එකාබද්ධ පළිබේඩ පාලනය භාවිතා කිරීමේදී ප්‍රමාණය/තීව්තා කාධිකය ප්‍රාගෝගික සහ පහසුවෙන යොදා ගත හැකිය. එය පළිබේඩනාශක යෙදිය යුතු ද සන්න තීරණය කිරීමට උපකාරී වේ.

ප්‍රමාණය			
තීව්තාවය	ආඩ්	මධ්‍යස්ථානීය	වැඩි
ආඩ්	නිර්ක්ෂණය පමණක්	නිර්ක්ෂණය පමණක්	පැනිරී ඇති පුදේශයට පමණක්
මධ්‍යස්ථානීය	පැනිරී ඇති ස්ථානයට පමණක්	පැනිරී ඇති පුදේශයට පමණක්	සම්පූර්ණ කේත්තුයම
වැඩි	පැනිරී ඇති පුදේශයට පමණක්	සම්පූර්ණ කේත්තුයම	සම්පූර්ණ කේත්තුයම

04

## කේත්තු ස්ථීරණය හා රෝග ජ්‍යෙෂ්ඨ ප්‍රභාව

FIELD SANITATION, PEST AND DISEASES



## ප්‍රකාශන කට්ටලය

1. බ්‍රම් සකස කිරීම
2. කෙළතු සංස්ථානය හා අනුරූ බෝග වගාව
3. කර්තාදුව හා පුහුණුව
4. කෙළතු සහිතාර්ථකාව හා රෝග පළිබුදී
5. අස්වනු පුරෝගමනය, නෙලීම හා සකසීම



ඡුවා අධි සනත්ව දෙපෙල කුමයට  
වගා කරමු.

කේංජි සංඛ්‍යාරක්ෂණ නා  
රෝග පළිබෙද

FIELD SANITATION AND PEST, DISEASES